

**තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ඉදිරිපිට දී ය**

**කේ බී විනෝලා එ. ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව**

RTIC Appeal (පුද්ගලික වශයෙන් විභාග කිරීම)/1456/2019 (2019.10.22 දින පැවති විධිමත් කොමිෂන් සභා රැස්වීමේදී විභාග කිරීමෙන් අනතුරුව අනුමත කරන ලද නියෝගය).

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 32(1) වගන්තිය ප්‍රකාරව කරන ලද නියෝගය සහ 2017 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභා රීතීන්හි (ගාස්තු හා අභියාචනා කාර්යය පටිපාටිය), රීති අංක 28 යටතේ පවත්වාගෙන යනු ලබන කාර්යය පටිපාටිය.

**සභාපති:** මහින්ද ගම්මම්පිල  
**කොමිෂන් සභා සමාජික:** ජ්‍යෙෂ්ඨ නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන  
**කොමිෂන් සභා සමාජික:** ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්. ජී. පුංචිහේවා  
**කොමිෂන් සභා සමාජික:** විනිසුරු රෝහිණි වල්ගම

**අධ්‍යක්ෂ -ජනරාල්:** ඩී.ජී.එම්.වී . හපුආරච්චි

**අභියාචක** - කේ බී විනෝලා  
**නොතිසි ලත් පාර්ශවය** - නම් කළ නිලධාරී, ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව

**පෙනීසිටීම**  
**අභියාචක** - නොපැමිණි  
**පොදු අධිකාරිය** - එල් ඒ ඩී ලියනඅරච්චි - ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව

තොරතුරු ඉල්ලීම ගොනු කරන ලද දිනය	2018.12.24
තොරතුරු නිලධරයා තීරණය ලබා දුන් දිනය	2019.01.18
නම් කළ නිලධරයා වෙත අභියාචනය යොමු කළ දිනය	2019.02.22
නම් කළ නිලධරයා තීරණය ලබා දුන් දිනය	2019.03.26
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත අභියාචනය යොමුකළ දිනය	2019.04.22

**අභියාචනයට පසුබිම්වූ කරුණු:**

අභියාචක 2018.12.24 දිනැති තොරතුරු ඉල්ලීම මගින් පහත තොරතුරු ඉල්ලා සිටින ලදී.

1. ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු නියාමක/ නියාමිකා බඳවාගැනීමේ තරඟ විභාගයෙන් සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවන ලද නියාමිකාවන්ගේ නාම ලේඛනය හා ඔවුන් ලබාගත් විභාග ලකුණු ප්‍රමාණයන් (සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීමට නියෝග ලබාදුන් අත්සන් සහිත පෙළ ගැසීමේ ලිපිවල සහතික කල ඡායා පිටපත්)

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ඉදිරිපිට දී ය

2. 2015.08.01 දින පවත්වන ලද සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු නියාමක/ නියාමිකා තරඟ විභාගයට අනුව මා 122 ස්ථානය ලබා ඇති අතර එම විභාගයට අනුව 1 සිට 122 දක්වා සමත් අයගේ නාම ලේඛනයේ සහතික කල ඡායාස්ථ පිටපත්.
3. සුරාබදු නියාමක තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණය සඳහා පාදක කරගත් නිර්නායකයන් හා ලකුණු දීමේ පිළිවෙල පිළිබඳ විස්තර හා සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය විසින් ඔවුන්ගේ අත්සනින් සටහන් කල ලේඛන වල සහතික කල ඡායාස්ථ පිටපත්.
4. සුරාබදු නියාමිකා තනතුර සඳහා බඳවාගන්නා අයගේ නාම ලේඛනය හා ඔවුන්ගෙන් ලබාගත් මුළු ලකුණු ප්‍රමාණයන් පිළිබඳ විස්තර අඩංගු ලිපි වල ඡායාස්ථ පිටපත්.

තොරතුරු නිලධාරියා 2019.01.18 දිනැතිව පිළිතුරු සපයමින් පවසා සිටියේ පනතේ 5 වගන්තියේ (ඕ) උප වගන්තියේ විධිවිධාන අනුව අදාළ විභාගයේ තොරතුරු ලබා දීමට නොහැකි බවයි. අභියාචක විසින් 2019.02. 22 වැනි දින නම් කළ නිලධරයා වෙත අභියාචනයක් යොමු කරන ලදී. 2019.03.26 දින පිළිතුරු සපයමින් පොදු අධිකාරිය පවසා සිටියේ අභියාචනය පනතේ 31 වන වගන්තියේ විදිවිධාන අනුව නිශ්චිතව දක්වා ඇති කාල සීමාවට අනුකූලව නොවීම නිසා අභියාචනය ප්‍රතික්ෂේප කරන බවයි. එම ප්‍රතිචාරයෙන් සැහීමකට පත් නොවීම හේතුවෙන් අභියාචකයා විසින් 2019.04.22 දින තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත අභියාචනය යොමු කරන ලදී.

**අභියාචනය සලකා බලන අවස්ථාවේදී උද්ගතවූ කාරණා:**

පොදු අධිකාරිය වෙනුවෙන් පැමිණ සිටි නිලධාරියා පවසා සිටියේ ඔහුට මෙම අභියාචනය සම්බන්ධයෙන් උපදෙස් නොමැති බවත් තමා තොරතුරු නිලධරයා නොවන බවත් ය.

**නියෝගය:**

තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් උපදෙස් ලබා මිළඟ දිනට ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසට පොදු අධිකාරියට නියෝග කරනු ලැබේ. අභියාචනය කල් තබනු ලැබේ.

කොමිෂන් සභා රීතීන්හි, රීති අංක 27 (ගාස්තු හා අභියාචනා කාර්යපටිපාටිය, ගැසට් අංක 2004/66, 2017.02.03) ප්‍රකාරව මෙම නියෝගය දෙපාර්ශවය වෙත සන්නිවේදනය කරනු ලැබේ.

මිළඟ කැඳවීම් දිනය: 2020.03.10

\*\*\*\*\*